

## පුරව බාහ්මී ශිලා ලේඛනවලින් හෙළිවන වර්තමාන මධ්‍යම පළාත හරහා දිවෙන මාර්ගයක් පිළිබඳ අධ්‍යයනයක්

<sup>1</sup>චිරසිංහ ඩී.එස්.ඩී.ඩී.

අගනගර, වෙළඳ නගර, ප්‍රාදේශීය නගර, වරායන්, විභාරාරාම සහ ජනාවාස සම්බන්ධ කෙරෙන විධිමත් මාර්ග පද්ධතියක් අනුරාධපුර යුගයේ සිට පැවති බව සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වී තිබේ. ක්‍රි.පූ.3 ක්‍රි.ව.1 සියවස්වල මධ්‍යම පළාත හරහා මාර්ගයක් පැවතියේ ද යන ගැටුපුව මූලික කරගත් මෙම පර්යේෂණයේ අරමුණ, මාර්ගයක් සකස් වීමෙදි සමකාලීන මධ්‍යම පළාතේ වැදගත්කම අනාවරණය කිරීමයි. ක්ෂේත්‍ර ගවේෂණය, ප්‍රස්තතකාල අධ්‍යයනය, සම්මුඛ සාකච්ඡා හා අන්තර්ජාල භාවිතය එස්සේ දත්ත රස් කළ අතර මධ්‍යම පළාතට අයත් පුරව බාහ්මී ශිලා ලේඛනවල අන්තර්ගතය හා පිහිටිම ඇසුරින් මෙම පර්යේෂණය සිදු කෙරිණි. ශිලා ලේඛන පිහිටි ස්ථාන 30 ක් හඳුනාගත් අතර ක්ෂේත්‍ර ගවේෂණයෙන් ලබා ගත් යිෂි බණ්ඩාක සිතියමක් මත සලකුණු කිරීමෙන් මාර්ගයක පිහිටිම අනාවරණය කර ගැනුණි. අධ්‍යයන ක්ෂේත්‍රයන් 30, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තුන කේත්ද කරගතිමත් උතුරු දකුණු දියානුගත රේඛාවක පිහිටා ඇති අතර සමකාලීනව හාවිතයට ගත් මාර්ගය මෙම ක්ෂේත්‍ර සියල්ල ස්ථානගත වී ඇති බව නිරික්ෂණය විය. පුරව බාහ්මී ශිලා ලේඛනවල අන්තර්ගතය අනුව තත් කළාපය දේශපාලන, ආර්ථික, ආගමික හා සමාජීය වශයෙන් වැදගත් බව හඳුනාගත හැකි විය. දූෂුල්ල සහ තල්ගහගාච ලෙන් ලිපිවල අනුරාධපුර පාලකයක් පිළිබඳවත් ඇමුල්ංඡයේ සහ බණරගල ලිපිවල මාගම පාලකයන් පිළිබඳවත් සඳහන් වීමෙන් සමකාලීන අනුරාධපුර හා මාගම ආධිපත්‍යයට තතු ප්‍රදේශයක් ලෙස මධ්‍යම පළාත පැවති බව පැහැදිලි වේ. හමුව ශිලා ලේඛනවල මැණික්කරුවන්, කුමිල්කරුවන්, ඇත්දත් ශිල්පීන් පිළිබඳවත් විතනගර සහ උත්තකනගර පිළිබඳව සඳහන්වීමත් තිසා ක්‍රි.පූ.3 ක්‍රි.ව.1 සියවස්වල මධ්‍යම පළාත ආර්ථිකමය වශයෙන් වැදගත් කළාපයක් වූ බව සනාත විය. ශිලා ලේඛන ව්‍යාප්ත ක්ෂේත්‍ර 30 න් 29 ක් ම හික්ෂු ආරාම ලෙස හාවිතයට ගත් කටාර ලෙන් පැවතිමත් ඒ ආග්‍රිතව ජනාවාස පැවතිමත් අනුව ආගමික හා සමාජීය වශයෙන් ද මධ්‍යම පළාත සුවිශේෂී වූ බව පැහැදිලිය. සමකාලීන දේශපාලන ආධිපත්‍යයන්, වෙළඳ කටයුතු, ආගමික ස්ථාන වෙත ගමන් කිරීම, සමාජීය අවශ්‍යතා මත මධ්‍යම පළාත හරහා මාර්ගයක් පැවතිම අත්‍යවශ්‍ය වේ. තත්කාලීන පුදාන පාලන මධ්‍යස්ථානය වූ අනුරාධපුරය කේත්ද කරගෙන මාර්ග පද්ධතිය සංවිධානය වී තිබූ අතර අනුරාධපුර පාලකයන් සහ දකුණු දෙසින් වූ මාගම පාලකයන් පිළිබඳ සඳහන් ශිලා ලේඛන මධ්‍යම පළාතෙන් හමු වීමත් තිසා මෙම මාර්ගය උතුරින් අනුරාධපුරයන් දකුණු දෙසින් සමකාලීන මාගම රාජධානියන් සම්බන්ධ කරන්නට ඇති බව නිශ්චිතය කළ හැකිය.

**මූල්‍ය පද :** ශිලා ලේඛන, ක්‍රි.පූ.3 ක්‍රි.ව.1, මාර්ගය, අනුරාධපුරය

---

<sup>1</sup>ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. [sasdilshan97@gmail.com](mailto:sasdilshan97@gmail.com)